



ශ්‍රී ලංකා ගණකාධිකරණ හිල්පීය ආයතනය

අදියර III විභාගය - 2022 ජනවාරි

යෝජිත උත්තර

(301) මූල්‍ය වාර්තාකරණය (FAR)

ශ්‍රී ලංකා ගණකාධිකරණ හිල්පීය ආයතනය
නො. 540, පුද්‍ර මුරුත්තේත්වලුවේ ආනන්ද නාහිමි මාවත,
නාරාජේන්පිට, කොළඹ 05.
දුරකථන: 011-2-559 669

මෙය අධ්‍යාපන හා පුහුණු කිරීම අංශයේ ප්‍රකාශනයකි

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය

අදියර III විභාගය - 2022 ජනවාරි

(301) මූල්‍ය වාර්තාකරණය

යෝජිත උත්තර

අනිවාර්ය ප්‍රශ්න 4
(මුළු ලක්ෂණ 20)

A කොටස

පළමුවන ප්‍රක්ෂා සඳහා යෝජිත උත්තර :

පරිචේදය 01 - පාලන ව්‍යුහය, හිඳුම්කරණයේ දී ආචාරක්මල ඇති වැදගත්කම සහ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක ආකෘතිමය රාමුව

(a)

1 කාලානුරූපී බව

කාලානුරූපී බව යනුවෙන් අදහස් කරනු ලබන්නේ තීරණ ලබා ගත්තා පාර්ශවයන්ට ඔවුන්ගේ තීරණ වලට බලපෑමක් කළ හැකි පරිදි තොරතුරු නියමිත වේලාවට ලබා ගත හැකි බවයි.

2 අවබෝධ කරගත හැකි බව

අවබෝධ කරගත හැකි බව යනු තීරණ ගන්නාන් හට පහසුවෙන් හා තේරුම් ගත හැකි වන අයුරින් තොරතුරු සංශීල්ප හා පැහැදිලිව ඉදිරිපත් කිරීමයි.

3 සංසන්දනාත්මක බව

සංසන්දනාත්මක බව යනු තොරතුරු අතර පවතින වෙනස්කම් හා සමානකම් හඳුනාගැනීමට අදාළ තොරතුරු පරිසිලකයාට සහාය වන ආකාරයකින් පැවතීමයි.

4 සත්‍යාපනය කළ හැකි බව

සත්‍යාපනය කළ හැකි බව යනු දැනුමැති හා ස්වාධීන පාර්ශවයන්හට යම් පොදු සම්මුතියකට පැමිණීම සඳහා විශ්වාසවන්ත ලෙස තොරතුරු ඉදිරිපත් කර ඇති බවයි. කෙසේ වෙතත් විශේෂ තිරුපණය සඳහා පුරුණ එකතාවක් අවශ්‍ය තොවේ.

(ලක්ෂණ 03)

(b) 1. එළිඛාසික පිරිවැය

2. සාධාරණ අගය
3. භාවිතා කළ හැකි අගය
4. වර්තමාන අගය

(ලක්ෂණ 02)
(මුළු ලක්ෂණ 05)

දෙවන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :

පරිචේදය 01 - පාලන ව්‍යුහය, හිමුම්කරණයේ දී ආචාරයේමලේ ඇති වැදගත්කම සහ මූල්‍ය වාර්තාකරණයේ සංක්ලේපනාත්මක ආකෘතිමය රාමුව

(a)

තිරසාර වාර්තාකරණය යනු ආයතනයක දෙනික ක්‍රියාකාරකම් නිසා ඇති වන්නා වූ ආර්ථික පාරිසරික හා සමාජ බලපෑම පිළිබඳ විශ්ලේෂණය කර හෙළිදරව කිරීම හා සන්නිවේදනය කිරීමයි. තිරසර වාර්තාකරණය මගින් ආයතනය හා සංවිධාන පුහුයේ අගනාකම් ඉදිරිපත් කරයි. තිරසාර වාර්තාකරණය මූල්‍ය හා මූල්‍ය නොවන වාර්තාකරණය ඒකාබද්ධ කරන්නාවූ වැදගත් අංශයක් බවට පත්ව ඇත. එය ත්‍රිත්ව මූලික වාර්තාකරණයක් වන අතර ආයතනයක සමාජ වගකීම් වාර්තා කිරීම සඳහා ද හාවතා කළ හැක.

(කෙෂ 03)

(b)

1) ආයතනයේ දැක්ම හා මෙහෙවර

2) සංවිධාන ව්‍යුහය

3) ව්‍යාපාර ක්‍රියාවලි සහ ක්‍රියාකාරකම්

4) ව්‍යාපාර මූලික යෙදුවුම් සහ නිමැවුම්

5) උපාය මාර්ගික අරමුණු හා ප්‍රධාන අවදානම් හා අවස්ථාවන්

6) ප්‍රාලේනයේ සියලු යෙදීම්

7) බාහිර සාධක

8) රුපය

9) කාර්යසාධනය

10) ඉදිරි දැක්ම



(කෙෂ 02)
(මුළු කෙෂ 05)

ත්‍රිත්ව ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :

පරිචේදය 04 - මූල්‍ය හා මූල්‍ය නොවන දත්ත සහ තොරතුරු අර්ථකරණය කිරීම

(a)

1) ආයතනයෙහි අනාගත පුරෝක්ලනයන් හා සැලසුම්කරන කටයුතු සඳහා යොදා ගත හැකි වීම.

2) ආයතනයෙහි ඉගිලතාවය ලාභදායීතාවය සහ බාරිතාව ඒ පිළිබඳ මනා අවබෝධයක් ලබා දීම.

3) අයවිය ඇස්තමේන්තු සැකසීමේදී යොදා ගත හැකි වීම.

4) ආයතනයේ ලාභය හෙවත් මූල්‍ය කාර්ය සාධනය හා මූල්‍ය තත්ත්වය ඇගැසීමට යොදා ගත හැකි වීම.

5) පසුගිය වර්ෂයන් වල සිදුවූ කාර්ය සාධනය සමග සැසදීමක් සිදුකළ හැකි වීම.

6) කර්මාන්තයෙහි සාමාන්‍ය බාරිතාවයන් පිළිබඳව සැසදීමක් කළ හැකි වීම.

7) පරිශිලකයන්හාට තොරතුරු පිළිබඳ පැහැදිලි තිරණයක් ගත හැකි වීම.

8) අවදානම් හා දුර්වලතා සහිත ග්‍රේෂ්‍ය හඳුනා ගැනීමටත් ඒවාට පදනම් වූ හේතු සාධක සෞයා ගැනීමටත් හා ඒවා නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගැනීමටද යොදාගත හැකි වීම.

(කෙෂ 03)

(b)

1. මූල්‍ය ප්‍රකාශන වල ඇති තොරතුරු ලේතිභාසික පිරිවැය සංකල්පය මත පදනම් වීම.
2. වර්තමාන කාලවිශේද සහ පෙර කාලවිශේද වල කාර්යසාධනය සැසදීමේදී උද්ධමනකාරී බලපෑම නොසලකා හැර තිබේම.
3. ව්‍යාපාර ආයතන අනුගමනය කරනු ලබන එකිනෙකට වෙනස් ගිණුම්කරණ ප්‍රතිපත්ති නිසා එම ආයතන අතර අනුපාත අගයන් සැසදීමේදී ගැටුළු මතු විය හැක.
4. අතිත ආර්ථික තත්ත්වයන්, ව්‍යාපාරික පරිසරය සහ අභ්‍යන්තර සාධක ස්ථීර හෙවත් වෙනස් නොවන බව සලකා ලේතිභාසික දත්ත මත පදනම්ව අනාගත කාල වකවානු සම්බන්ධයෙන් තීරණ ගැනීම.
5. ඇතැම් අනුපාත මූල්‍ය වාර්තා කරන දිනට පවතින තත්ත්වයන් හා අගයන් මත පදනම් වේ. තවද මෙම අගයන් වසර පුරාවටම නියත හෙවත් ඒකාකාරී අගයකින් නොපවතී.

(කොණු 02)
(මුළු කොණු 05)

හතරවන ප්‍රක්ෂාය සඳහා යෝජිත උත්තර :

පරිවිශේදය 2 කොටස II - මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේදී ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතවල තියාමන අවශ්‍යතා සහ අයදුම් කිරීමේ සහ අනාවරණය කිරීමේ අවශ්‍යතා

1. පර්යේෂණ සඳහා දරනු ලබන Rු.1,500,000 ක වියදම් අස්ථාග වත්කම් හි තීරච්චනයට අදාළ නොවේ, තවද පර්යේෂණ වියදම් දැරීමෙන් අස්ථාග වත්කම් බිඟි වීමක්ද සිදු නොවේ, එබැවින් පර්යේෂණ සඳහා දරන ලද පිරිවැය අදාළ කාලවිශේදයේ වියදමක් ලෙස ලාභ අලාභ ප්‍රකාශනය තුළ හඳුනාගත යුතුය.
2. ජේටන්ට් අයිතිය මත දරන Rු.2,000,000 ක වියදම් අස්ථාග වත්කමක් ලෙස හඳුනාග ගත හැක, එනම් ජේටන්ට් බලපත්‍රය අස්ථාගය වත්කම්හි තීරණායක සපුරාලනු ලබයි.
3. පාරිභෝගික සබඳතා, වැඩි විකුණුම් ආදායමක් ගෙන එනු ඇතැයි අපේක්ෂා කළ ද, විනෝදාස්වාදය සඳහා දරනු ලබන Rු.2,000,000 ක වියදම් අස්ථාගය වත්කම් තීරච්චනයට අනුකූල නොවේ, එබැවින් මුළු Rු.2,000,000 ක වියදම් අදාළ කාලවිශේද වියදමක් ලෙස ලාභ අලාභ ප්‍රකාශනය තුළ හඳුනාගත යුතුය.

(මුළු කොණු 05)

A කොටසේහි අවසානය

පස්වන ප්‍රයෝග සඳහා යෝජිත උත්තර :

පරිචේදය 03 -(2 කොටස) ප්‍රසිද්ධ කිරීම සඳහා වූ සීමිත වගකීමක් සහිත සමාගමක මූල්‍ය ප්‍රකාශන

අර්ථය පුද්ගලික සමාගම 2001 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශන	මුදල් ප්‍රවාහ ප්‍රකාශන (රු.'000)
<u>මෙහෙයුම් කටයුතුවලින් ජනනය වූ මුදල් ප්‍රවාහය</u> බදු පෙර ගුද්ධ ලාභය (863 + 105)	968
<u>ගැලපුම්</u> ක්‍රීඩා (5,600 - (4,800 + 2,500)) (W5) ණය මත පොලීය යන්තු ඉවත් කිරීම මත අලාභය පාරිනෝෂිත සඳහා වෙන්කිරීම කාරක ප්‍රාග්ධනය සංවලනය පෙර මෙහෙයුම් ලාභය	3,300 450 750 760 5,260 6,228
<u>කාරක ප්‍රාග්ධන සංවලනයන්</u> තොග වැඩිවීම වෙළඳ ගෙයගැනීයන් අඩු වීම වෙළඳ ගෙයහිමියන්ගේ වැඩි වීම මෙහෙයුම් කටයුතුවලින් ජනනය වූ මුදල් ප්‍රවාහය	(500) 410 420 330 6558
<u>ගෙවූ ආදයම් බදු (W1)</u> ගෙවූ පාරිනෝෂිත මෙහෙයුම් කටයුතුවලින් ජනනය වූ ගුද්ධ මුදල් ප්‍රවාහය	(718) (360) (1,078) 5,480
<u>ආයෝජන කටයුතුවලින් ජනනයට මුදල් ප්‍රවාහය</u> දේපල පිරියත උපකරණ මිලදී ගැනීම යන්තු විකිණීමෙන් ලද මුදල් (W2) ආයෝජන කටයුතුවලින් ජනනය වූ ගුද්ධ මුදල් ප්‍රවාහය	(7,400) (1,850) (5,550)
<u>මූල්‍ය කටයුතුවලින් ජනනයට මුදල් ප්‍රවාහය</u> ගෙවූ ගෙය ගෙවූ ගෙය පොලී (W3) ලබාගත් ගෙය මූල්‍ය කටයුතුවලින් ජනනය වූ ගුද්ධ මුදල් ප්‍රවාහය මුදල් හා මුදල් සමාන දැ වල ගුද්ධ වෙනස්වීම	(1,300) (420) 2,000 280 210 990 210 1,200
<u>කාලවිශේද ආරම්භක මුදල් හා මුදල් සමාන දැ</u> මුදල් හා මුදල් සමාන දැ වල ගුද්ධ වෙනස <u>කාලවිශේද අවසාන මුදල් හා මුදල් සමාන දැ</u>	

පෙර වැඩි

W1

ආදයම් බදු තිණුම			
මුදල	718	ඉ/ගේ ගේෂය	763
		ලො/ලා	105
ප/ගේ ගේෂය	150		
	<u>868</u>		<u>868</u>

W2

ඉවත් කිරීමේ තිණුම			
පිරිවැය	5,100	ඉ/ගේ ගේෂය	2,500
		ලො/ලා	750
මුදල	<u>1,850</u>		
			<u>5100</u>

W3

නෙය පොලී තිණුම			
මුදල	420	ඉ/ගේ ගේෂය	70
		ලො/ලා	450
ප/ගේ ගේෂය	100		
	<u>520</u>		<u>520</u>

W4

දේපල පිරියන උපකරණ තිණුම			
ඉ/ගේ ගේෂය	8,200	ඉවත් කිරීම	5,100
යන්ත්‍ර තුවමාරු	1,850		
මුදල	<u>5,550</u>		
	<u>15,600</u>		<u>15,600</u>

W5

ක්ෂය තිණුම			
ඉවත් කිරීම	2,500	ඉ/ගේ ගේෂය	4,800
ප/ගේ ගේෂය	5,600	ක්ෂය වියදම්	<u>3,300</u>
	<u>8,100</u>		<u>8,100</u>

(මුළු ලෙස 10)

හයවන ප්‍රගතිය සඳහා යෝමිත උත්තර :

පරිචේදය 02 (1 කොටස) - මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට අදාළ නියාමන අවශ්‍යතාවන් සහ ශ්‍රී ලංකා රිණුම්කරණ ප්‍රමිත අනුව හාටින කිරීමේ හා ඒවා හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවන්

(A)

(a)

වත්කම්	ඛාරණ අගය	බදු පදනම	තාවකාලික වෙනස
ගොඩනැගිලි	10,000,000	12,000,000	
යන්ත්‍ර	6,000,000	5,000,000	
එකතුව	<u>16,000,000</u>	<u>17,000,000</u>	<u>1,000,000</u>

සමස්ථ අඩුකළ හැකි වෙනස $(16,000,000 - 17,000,000) = 1,000,000$

බදු අනුපාතය $= 14\%$

විලමින්ත බදු වත්කම් $(1,000,000 \times 14\%)$ $= 140,000$

(කොණු 03)

(b)

විලමින්ත බදු වගකීම්/වත්කම්

ඉ/ගේ ගේෂය	125,000	ප/ගේ ගේෂය	140,000
ලා/ලා	15,000		
	<u>140,000</u>		<u>140,000</u>

ප්‍රවර්ධන බදු $(600,000 \times 14)$ $= 84,000$

විලමින්ත බදු හැරවුම් $= (15,000)$

වර්ෂය සඳහා ආදායම බදු වියදම් $= 69,000$

(කොණු 02)

පරිචේදය 02 (2 කොටස) - මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට අදාළ නියාමන අවශ්‍යතාවන් සහ ශ්‍රී ලංකා රිණුම්කරණ ප්‍රමිත අනුව හාටින කිරීමේ හා ඒවා හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවන්

(B)

1 ආදායම බදු නොගෙවීම් = රු. මිලියන 1.3

මෙය ප්‍රතිපාදන ලෙස මූල්‍ය ප්‍රකාශනයේ සැපයිය යුතුය.

කෙසේ වෙතත්, රුපියල් මිලියන 1.4 ක දඩ මුදල සඳහා කිසිදු ප්‍රතිපාදන නොතැබිය යුතු අතර එය මූල්‍ය ප්‍රකාශනවල අවිනිශ්චිත වගකීමක් ලෙස හෙළිදරව් කළ යුතුය, මත්ද අතිත සිදුවීම්වලින් පැන නගින වගකීමක් සම්පූර්ණයෙන්ම පාලනයට යටත් නොවේ.

2 සේවයෙන් පහ කරන ලද සේවකයෙකු, සමාගමට එරෙහිව රුපියල් මිලියන 2 ක වන්දියක් ඉල්ලා ගොනු කර ඇති නඩුව අසම්බාව්‍ය වගකීමකි. කෙසේ වෙතත් මෙම සේවකයා වංචාවක් සිදුකර ඇති බවට පැහැදිලි සාක්ෂි පවතී. එම නිසා මෙම වන්දිය සමාගමට ගෙවීමට සිදුවන සම්බාව්‍ය තුනාම අඩු බව සමාගමේ නිතියුවරයා විසින් ප්‍රකාශ කොට ඇත. කෙසේ වෙතත් මෙම අසම්බාව්‍ය වගකීම සම්බන්ධයෙන් මූල්‍ය ප්‍රකාශන තුළ හෙළිදරව් කළ යුතුය.

(කොණු 05)
(මුළු කොණු 10)

හත්වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :

පරිවේදය 02 (2 කොටස) - මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට අදාළ නියාමන අවශ්‍යතාවන් සහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අනුව භාවිත කිරීමේ හා ඒවා හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවන්

(a)

සමුච්චිත ක්ෂය	=	7,200,000
2020.04.01 දිනය ක්ෂය කළ වර්ෂ ගණන	=	7,200,000/600,000 = 12 වර්ෂ
ඉතිරි පිවකාලය	=	28 වර්ෂ
අවුරුදු 32න් වැඩි කළ එලදායී පිවිත කාලය	=	28 + 32 = 60 වර්ෂ
වාර්ෂය සඳහා ක්ෂය	=	16,800,000 /60 = රු 280,000
සමුච්චිත ක්ෂය	=	7,200,000 + 280,000 = <u>රු7,480,000</u>

2021 මාර්තු 31 දිනට ගොඩනැගිලිලේ	= පිරිවැය - සමුච්චිත ක්ෂය
වාර්ෂික අය	= 24,000,000 - 7,480,000
	= <u>රු7,16,520,000</u>

(ලක්ෂ 04)

පරිවේදය 02 (2 කොටස) - මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට අදාළ නියාමන අවශ්‍යතාවන් සහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අනුව භාවිත කිරීමේ හා ඒවා හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවන්

(b)

විස්තරණ ආදායම ප්‍රකාශය	(රු.)
ක්ෂය (3,000/3)	1,000,000
කල්බදු පොලිය	240,000

මූල්‍ය තත්ත්ව ප්‍රකාශය	(රු.)
ඡන්ගම නොවන වත්කම්	
දේපල පිරියන හා උපකරණ- භාවිත අයිතිය ඇති වත්කම් (3,000 – 1,000)	2,000,000
ඡන්ගම නොවන වගකීම්	
කල්බදු ගෙයහිම්	743,604
ඡන්ගම වගකීම්	
කල්බදු ගෙයහිම්	663,751

පෙර වැඩි

කල්ංබදු කුමක්ෂය වගුව

වර්ණය	වට්තනාකම	පොලිය	ප්‍රාග්ධනය	වාරිකය	අවසාන ගේණය
1	2,000,000	240,000	592,635	832,635	1,407,365
2	1,407,365	168,884	663,751	832,635	743,614
3	743,614	89,234	743,401	832,635	-

ඡනගම නොවන වත්කම -ධාරණ අගය = $3,000 - 1,000 = \underline{\underline{2,000}}$

(ලක්ශ්‍ර 06)

(මුළු ලක්ශ්‍ර 10)



B කොටසේහි අවසානය

අවත්තන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :

පරිචේදය 03 (කොටස) - ප්‍රසිද්ධ කිරීම සඳහා හූ සීමිත වගකීමක් සහිත සමාගමක මූල්‍ය ප්‍රකාශන
(a)

රිච් පුද්ගලික සමාගම

2021 මාර්තු 31න් අවසන් වර්ෂය සඳහා

ලාභ අලාභ හෝ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශය (රු.'000)

විකුණුම්	සටහන්		150,000
විකුණුම් පිරිවැය			<u>(81,000)</u>
දළ ලාභය			69,000
වෙනත් ආදායම්			2,480
අඩු කළා - වියදම්			
බඳා හැරීමේ වියදම් (W4)	01	(21,000)	
පරිපාලන වියදම් (W4)		(42,950)	
වෙනත් වියදම් (W4)		(1,850)	
මූල්‍ය වියදම්	02	(4,825)	(70,625)
බදු පෙර ලාභය			855
ආදායම් බදු (W3)			(5,300)
බදු පසු ලාභය			(4,445)

(කොණු 10)

(b)

SRI LANKA

රිච් පුද්ගලික සමාගම

2021 මාර්තු 31 දිනට

මූල්‍ය තත්ත්ව ප්‍රකාශය

(රු.'000)

<u>වත්කම්</u>	සටහන්		
<u>ඡංගම නොවන වත්කම්</u>			
දේපල පිරියත සහ උප උපකරණ			53,550
ප්‍රාග්ධන නොනිමි වැඩ (18.000+1.375) (W6)			19,375
<u>ඡංගම වත්කම්</u>			
තොගය	03	28,000	
වෙළෙඳ ලැබිය යුතු දැ		19,080	
කලින් ගෙවීම		9,000	
මුදල් හා මුදල් සමාන දැ		25,100	81,180
මුළු වත්කම්			154,105

<u>හිමිකම් හා වගකීම්</u>				
<u>හිමිකම් හා රඳවාගත් ලාභ</u>				
ප්‍රකාශන ප්‍රාග්ධනය	100,000			
රඳවාගත් ලාභ	17,555			
ප්‍රත්‍යාගණන සංචිතය	3,000			
මුළු හිමිකම්	120,555			
 <u>ඡංගම නොවන වගකීම්</u>				
බැංකු තුළය				11,250
 <u>ඡංගම වගකීම්</u>				
වෙළඳ ගෙවිය යුතු දැස්	15,600			
ලපවිත විගණන ගාස්තු	600			
බැංකු තුළය	3,750			
ලපවිත වන්දී	750			
ගෙවිය යුතු ආදායම් බලු (W3)	1,600			22,300
මුළු හිමිකම් හා වගකීම්	154,105			

(කොණ 09)

(c)

රිච් පුද්ගලික සමාගම
2021 මාර්තු 31න් අවසන් වර්ෂය සඳහා
ස්කන්දයේ වෙනස්වීම් දැක්වන ප්‍රකාශනය

විස්තරය	ප්‍රකාශන ප්‍රාග්ධනය	රඳවාගත් ලාභය	ප්‍රත්‍යාගණන සංචිතය	එකතුව
01.04.2020 ට ගේජය වර්ෂය සඳහා ලාභය/(අලාභය)	100,000	22,000 (4,445)	3,000	125,000 (4,445)
31.03.2021 ට ගේජය	100,000	17,555	3,000	120,555

(කොණ 02)

(d)

රිච් පුද්ගලික සමාගම
2021 මාර්තු 31න් අවසන් වර්ෂය සඳහා
දේපල, පිරියත හා උපකරණවල වෙනස්වීම් ප්‍රකාශනය

විස්තරය	ඉඩම්	ගොඩනැගිලි	යන්ත්‍ර	පරිගණක මැදුකාංග	එකතුව
පිරිවැය / ප්‍රත්‍යාගණන අගය					
01.04.2020	44,000	18,000	14,000	3,000	79,000
31.03.2021 දිනට ගේජය	<u>44,000</u>	<u>18,000</u>	<u>14,000</u>	<u>3,000</u>	<u>79,000</u>
01.04.2020 දිනට ගේජය	-	12,000	6,000	1,200	19,200
වසරේ ක්ෂේත්‍රය (W1)		900	3,500	750	5,150
භානිකරණය (W5)			1,100		1,100
31.03.2021 දිනට ගේජය		<u>12,900</u>	<u>10,600</u>	<u>1,950</u>	<u>25,450</u>
31.03.2021 දිනට ධාරණ අගය					53,550

(කොණ 04)

සටහන්

සටහන 01 - වෙනත් ආදායම්

යේප පිරික්සුම් ඇති වෙනත් ආදායම්	2,100
කපා හළ බොල් ණය නැවත ලැබීම	<u>380</u>
කපා හළ බොල් ණය නැවත ලැබීම	<u>2,480</u>

සටහන 02 - මූල්‍ය වියදම්

මූල්‍ය වියදම්	6,200
පොලිය ($15,000 \times 10\% \times 11/12$)	<u>1,375</u>
එකතුව	<u>4,825</u>

සටහන 03 - වෙළඳ ලැබිය යුතු දී

කෙය ගැනීයෝ (21,700-500)	21,200
10% වෙන්කිරීම (W2)	<u>(2,120)</u>
එකතුව	<u>19,080</u>

පෙර වැඩි

W1 - ක්ෂය

	පිරවැය	එලදායී ජීව කාලය	වර්ෂය සඳහා අයකිරීම්	1/4/2021 දිනට ක්ෂය	සමුච්චීක ක්ෂය
ගොඩනැගිලි	18,000	20	900	12,000	12,900
යන්ත්‍ර	14,000	4	3,500	6,000	9,500
මඳුකාංග	3,000	4	750	1,200	1,950

W2

අඩංගු අය වෙන්කිරීම

බොල් අය	500	ඉ.ගෙ ගේෂය	3,000
ලො/ලො	380		
ප.ගෙ ගේෂය	2,120		
	<u>3,000</u>		<u>3,000</u>

W3

ගෙවිය යුතු ආදායම් බදු

මුදල්	7,200	ඉ.ගෙ ගේෂය	3,500
ප.ගෙ ගේෂය	1,600	ලො/ලො	5,300
	<u>8,800</u>		<u>8,800</u>

W4 - වියදම් වර්ගීකරණය

	බෙදාහැරීමේ වියදම්	පරිපාලන වියදම්	වෙනත් වියදම්
යේෂ පිරික්සුම	21,000	34,200	-
ගොඩනැගිලි ක්ෂය		900	
යන්ත්‍ර ක්ෂය		3,500	
මඳුකාංග ක්ෂය		750	
වන්දි			750
හානිකරණ අලාභ (W5)			1,100
කුලිය		3,000	
විගණන ගාස්තු		600	
	21,000	42,950	1,850

W5 - හානි කරන අලාභ

$$\begin{array}{ccc} \text{සාධාරණ අගය} & 3,000 & \leftarrow \\ \text{හාවතා කළ අගය} & 3,400 & \leftarrow \end{array} \quad 3,400 \quad \text{අයකරගත හැකි අගය}$$

$$\text{හානි කරන අලාභ} = \text{ධාරණ අගය} - \text{නැවත අයකරගත හැකි අගය}$$

$$= 4,500 - 3,400$$

$$= \underline{\underline{1,100}}$$

W6

$$\text{ප්‍රාග්ධන තොනිම් වැඩ} = 15,000 \times 10\% \times 11/12$$

$$= \underline{\underline{1,375}}$$

(මුළු කොණු 25)

නවචන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :

පරිවේශ්දය 04 - මූල්‍ය හා මූල්‍ය තොවන දත්ත සහ තොරතුරු අර්ථකාලීනය කිරීම

(a)

$$\begin{aligned} \text{(i) දළ ලාභ අනුපාතය} &= \frac{\text{දළ ලාභය}}{\text{විකුණුම්}} \times 100 \\ &= \frac{168,900}{372,400} \times 100 = \underline{\underline{45.35\%}} \end{aligned}$$

$$\begin{aligned} \text{(ii) ක්ෂණික වත්කම්} &= (\text{ඡංගම වත්කම්-තොගය}) : \text{ඡංගම වගකීම්} \\ &= (151,400 - 95,400) : 47,400 \\ &= \underline{\underline{1.18 : 1}} \end{aligned}$$

(iii) තොග රුධිම් කාලය	=	සාමාන්‍ය තොගය	\times	365
		විකුණුම් පිරිවැය		
	=	$(95,400+88,400)/2$	\times	365
		203,500		
	=	91,900	\times	365
		203,500		
	=	<u>දින 165</u>		
(iv) ගය පියවුම් කාලය	=	සාමාන්‍ය ගය හිමියේ	\times	365
		ගැනුම්		
	=	$(38,300+25,900)/2$	\times	365
		210,500		
	=	32,100	\times	365
		210,500		
	=	<u>දින 56</u>		
(v) කොටසක ඉපයුතු	=	සාමාන්‍ය කොටස් හිමියන් සඳහා ලාභය		
		සාමාන්‍ය කොටස්හි බර තැක් අගය		
	=	22,700		
		5,500		
	=	<u>කොටසකට රු. 4.13</u>		

(ලකුණු 05)

(b)

ලාභදායීත්වය

දළ ලාභ අනුපාතය

කර්මාන්තයේ දළ ලාභ අනුපාතය 52% වන අතර, සමාගමේ දළ ලාභ අනුපාතය කර්මාන්තය දළ ලාභ අනුපාතය ට වඩා අඩුවන අතර එය 45.35%. එය කර්මාන්තය හා සැසදීමේදී 7% ක පහත වැට්මති. විකුණුම් මිල අධික වීම හෝ නිෂ්පාදන පිරිවැය අධික වීම මේ සඳහා හේතු වී තිබිය නැක. කළමනාකාරීත්වය ඒ සඳහා හේතු විමර්ශනය කළ යුතු අතර කර්මාන්තයේ අගය ට වඩා ඉහළ අගයක් හෝ සමාන දළ ලාභ අනුපාත අගයක් ස්ථාපිත කිරීම ඉතා වැදගත් වේ. නිෂ්පාදන පිරිවැය අවම කිරීමේ උපාය මාර්ග හාවතා කිරීම, විකුණුම් මට්ටම පහත හෙළීම හා නිෂ්පාදන නාස්තිය අවම කිරීම තුළින් මෙය සාක්ෂාත් කර කරගත හැක.

දුව්සිලතාවය

ක්‍රේඛීක වත්කම් අනුපාතය

කර්මාන්තයේ ක්‍රේඛීක වත්කම් අනුපාතය, සමාගමේ අගයට වඩා 1. 18 ලෙස ඉහළ අගයක් වන අතර, එය කර්මාන්තයට යහපත් අගයකි. කෙසේ වෙතත් දුව්සිලතාවය සමග සැසදීමේදී සමාගම කර්මාන්තයට වඩා යහපත්ව පවත්වාගෙන ගොස් ඇත.

කාර්යක්ෂමතාවය

තොග නේවාසික කාලය

තොග නේවාසික කාලය සමාගමේ දින 165 ක් වන අතර, එය කර්මාන්තයෙහි දින 35ක් පමණි. එනම් සමාගමේහි තොග ගොඩැසී පවතින නිසා කාරක ප්‍රාග්ධන ගැටලු වලට මූහුණ දීමට සිදු විය හැක. තවද දිගු කාලීනව තොග තබා ගැනීමට සමාගමට අධික පිරිවැයක් දැරීමට ඉහළ සම්භාවිතාවයක් පවතී. තවද තොග යල් පැන යාමේ අවදානමක් ද සමාගම වෙත පවතී.

ණය පියවීමේ කාලය

ණය හිමියන්ට ගෙය පියවීම් සිදු කරනු ලබන කාලය අනුව සමාගමට සාපේක්ෂව කර්මාන්තය ඉහළ කාර්යක්ෂමතාවයක් පෙන්වයි. එනම් සමාගම ඣය පියවනවට වඩා වැඩි වේගකින් කර්මාන්තය ඣය හිමියන් ගේ ගෙය පියවනු ලබයි.

ආයෝජනය

කොටසක ඉපැයීම

කොටසක ඉපැයීම් කර්මාන්තයෙහි 7.5 ක් වන අතර, එය සමාගමේ 4.13 වේ. එමගින් පෙන්නුම් කරනු ලබන්නේ සමාගමේ **කොටස් ආයෝජන මගින් කළ හැකි මූල් ඉපැයීම් කර්මාන්තයට සාපේක්ෂව අඩු බවයි.**

(ලකුණු 05)
(මුළු ලකුණු 10)

10 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :

පරිවිශේදය 05 (2 කොටස) - ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශනය

(a)

කිරීතිනාමය ගණනය කිරීම

	(රු.'000)
ආයෝජනය	40,000
පාලිත නොවන පිරිවැය	20,000
	<hr/>
	60,000
රද්වාගත් ආදායම්	13,000
ප්‍රකාශන ප්‍රාග්ධනය	40,000
	<hr/>
	(53,000)
කිරීතිනාමය	7,000
	<hr/>

(ලකුණු 04)

(b)

හිරු සමාගම
2021 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා
ඒකාබද්ධ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය

(රු.'000)

වත්කම්		
ජ්‍යෙෂ්ඨ නොවන වත්කම්		
දේපල පිරියක උපකරණ		112,600
(60,000+55,000 - 3,000+ 600) (W4)		
කිරීති නාමය		7,000
ජ්‍යෙෂ්ඨ වත්කම්		
තොගය (13,000+18,000 -1,000) (W3)	30,000	
වෙළඳ තොගයැනීයෝ (20,000+15,000 - 12,000)	23,000	
මුදල් හා මුදල් සමාන දී	27,000	80,000
මුළු වත්කම්		199,600
හිමිකම් හා වගකීම්		
හිමිකම්		
ප්‍රකාශන ප්‍රාග්ධනය	60,000	
රඳවාගත් ඉපයුතුම්	14,540	74,540
පාලිත නොවන පිරිවැය (W2)		20,760
ජ්‍යෙෂ්ඨ නොවන වගකීම්		
බැංකු ණය (16,000+ 32,000)		48,000
ජ්‍යෙෂ්ඨ වත්කම්		
වෙළඳ ණය හිමි (4,500+ 13,800 - 12,000)	56,300	56,300
මුළු හිමිකම් හා වගකීම්		199,600

පෙර වැඩි

එකාබද්ධ රඳවාගත් ඉපයුතුම්			
ඉවත් කිරීම් මත ලාභය	3,000	ඉ/ගෙ ගේජය	14,500
නොයිපූ ලාභය	800	පෙර අත්පත් කර ගැනීමට ලාභ (4,200 × 80%)	3,360
ප/ගෙ ගේජය	14,540		480
			18,060

W2**පාලිත නොවන පිරිවැය**

නොයිපූ ලාභ	200	ආයෝජන	20,000
ප/ගෙ ගේජය	20,760	අධි ක්ෂයවීම්	120
		පසු අත්පත් කරගැමෙම ලාභ (4,200 × 2%)	840
			20,960

W3 - නොයිපදු ලාභය

$$\begin{aligned}
 \text{නොයිපදු ලාභය} &= 10,000 \times 120 \% = 12,000 \\
 50\% &= 6,000 \\
 &= \frac{6,000 \times 20}{120} = \underline{\underline{1,000}}
 \end{aligned}$$

W4 - වත්කම් ඉවත් කිරීම

වත්කම් ඉවත් කිරීම

පිරිවැය	5,000	විකුණුම් අගය	6,000
ලාභය	3,000	සමුච්චිත ක්ෂය	2,000
	<u><u>8,000</u></u>		<u><u>8,000</u></u>

(ලක්ශ්‍ර 11)

(මුළු ලක්ශ්‍ර 15)



උ කොටසේහි අවසානය

Notice:

These answers compiled and issued by the Education and Training Division of AAT Sri Lanka constitute part and parcel of study material for AAT students.

These should be understood as Suggested Answers to question set at AAT Examinations and should not be construed as the “Only” answers, or, for that matter even as “Model Answers”. The fundamental objective of this publication is to add completeness to its series of study texts, designs especially for the benefit of those students who are engaged in self-studies. These are intended to assist them with the exploration of the relevant subject matter and further enhance their understanding as well as stay relevant in the art of answering questions at examination level.



© 2021 by the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka). All rights reserved. No part of this document may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, photocopying, recording or otherwise without prior written permission of the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka)